



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I  
(High Reg. P. & S.C.)\*  
12/78

නොමිලයේ නිකුත් කරන ලදී.  
கட்டணமின்றி வழங்கப்பட்டது  
Issued Free of charge

උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය  
பிறப்புப் பதிவுப் புத்தகம்  
REGISTER OF BIRTHS

අංකය }  
இல. }  
No. }

12/78



උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)  
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය }  
பெரும் பகுதி }  
District }

කැබලිල

කොට්ඨාසය }  
பிரிவு }  
Division }

කැබලිල නගරය

1. උපන් දිනය හා ස්ථානය' பிறந்த திகதியும் இடமும்' Date and place of birth'	වර්ෂ 2018 (දෙසැම්බර් ෨෫) රජකමිබර් ෨෫වන දින	ගිණඟුල රොහල කැබලිල
2. නම பெயர் Name	මාලාකා කන්තරත්න	
3. ජාති පුරුෂ භාවය பால் Sex	ස්ත්‍රී	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	මුතු පතිරත් රාජලාල් මහාජන ප්‍රදීප් ලංගු චූරා
	උපන් දිනය பிறந்த திகதி date of birth	1980-12-20
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කැබලිල
	ජාතිය <sup>1</sup> சாதி <sup>2</sup> race <sup>2</sup>	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම <sup>1</sup> முழுப் பெயர் full name <sup>1</sup>	ගණේකොඩි මහා ආරච්චිලාල් නිරාජලා චන්දනි ගණේකොඩි
	උපන් දිනය பிறந்த திகதி date of birth	1977-01-15
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කැබලිල
	ජාතිය <sup>2</sup> சாதி <sup>2</sup> race <sup>2</sup>	සිංහල
වයස வயது age		
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகලு செய்தவர்களா ? Were parents married ?	අදාළ නොවේ	
7. මුත්තා உதன்தை උපන්තේ ශ්‍රී ලංකාවේ නම් <sup>2</sup> பாட்டன் இலங்கைப்பிற பிறந்தால் ஆவார் <sup>2</sup> If grandfather born in Sri Lanka <sup>3</sup>	මුතු පතිරත් රාජලාල් අරචුනාති 19෧෫	

1, 2 හෝ 3 කොටස් මුල් කවරයේ යටි පැහැයේ උපදෙස් බලන්න.

<p>9. පියා ශ්‍රී ලංකාවේ හෝදෙසීද මී මුත්තා ශ්‍රී ලංකාවේ උපතක් නම් මී මුත්තාගේ 'තනප්පන්' ලියවිලිපතෙහි පිහිටි නාමයේ පුද්ගලයන් ලියවිලිපතෙහි පිහිටි නාමයේ 'අයුරු' නම්</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	<p>සම මු මුත්තාගේ උපතේදී</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, ආදි-වී ස්ථානය හා දැනුම් දෙන්නාගේ කවරෙකු වශයෙන්ද යන්න</p> <p>தகவலாளரின் முழுப் பெயரும் வதியுமிடமும், என்ன முறைகளில் தகவல் கொடுக்கிறார்</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p>	<p>සම මු මුත්තාගේ (මම) ආරම්භයේ (මම) ආරම්භයේ.</p> <p>රජයේ, රජයේ</p>	
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන</p> <p>தகவலாளரின் கையொப்பம்</p> <p>Informant's signature</p>	<p>18 වන වර්ගය ප්‍රකාර ප්‍රකාර</p> <p>ප්‍රකාර මත සිසිලියාගේ කරන ලද</p>	
<p>11. ලියාපදිංචි කරන දිනය</p> <p>பதிவு செய்யும் திகதி</p> <p>Date of registration</p>	<p>වසර 2019 (දෙසැම්බර් මාසය)</p> <p>වසර 2019 (දෙසැම්බර් මාසය)</p>	
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන</p> <p>பதிவுகாரரின் கையொப்பம்</p> <p>Registrar's signature</p>	<p>සම මු මුත්තාගේ (මම)</p> <p>සම මු මුත්තාගේ (මම)</p>	
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව දැනුමක් කරන ලද හැකියාවක් කලින් කිසි නම් වෙනුවට අවශ්‍යයන් යොදන ලද නම්</p> <p>பதிவு செய்தபின் புதிதாகச் சேர்த்த அல்லது பதிலாகக் கொடுத்த பெயர்</p> <p>Name inserted or substituted after registration</p>	<p>සම මු මුත්තාගේ (මම)</p> <p>සම මු මුත්තාගේ (මම)</p>	
<p>14. 13 වෙනි කොටසට දැනුමක් සපයන පුද්ගලයාගේ නම</p> <p>වසර 2019 (දෙසැම්බර් මාසය)</p> <p>වසර 2019 (දෙසැම්බර් මාසය)</p> <p>Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>	<p>සම මු මුත්තාගේ (මම)</p> <p>සම මු මුත්තාගේ (මම)</p>	
<p>15. නම දැනුමක් සිටීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිනෙහි රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සන</p> <p>பெயரைப் புதிதாகச் சேர்த்த அல்லது பதிலாகக் கொடுத்த திகதியும் பதிவு காரியாளர்/தலைவர் பெரும் பகுதியில் பதிவுகாரரின் கையொப்பமும்</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>සම මු මුත්තාගේ (මම)</p> <p>සම මු මුත්තාගේ (මම)</p>	

1975 අංක 41 දරන විවාහ, උපන් සහ මරණ (සංශෝධන) පනතේ සංශෝධන පනතින් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ (110 වන සංශෝධනයේ) 11 (අ) වගන්තියේ විධිවිධාන යටතේ මෙම විවාහ ලියවිලිපතක් කරන ලද බවට සහතික කරමි.

இந்தப் பிரதி 1975 இல் ஆகஸ்டின் 31 இல் இலங்கை பிறப்புகள், இறப்புகள், விவாகம் (திருத்தம்) சட்டத்தின்படி திருத்தப்பட்டவாறான பிறப்புகள், இறப்புகள், விவாகம் பதிவுச் செய்த சட்டம் அகதி. 110 பிரதி II (அ) கீழ் ஏற்பாடுகளில் கீழ் வழங்கப்படுகின்றது.

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) Law, No. 41 of 1975.

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

සම මු මුත්තාගේ (මම)

රා. සේ. ම. / අ. පෙ. / O. S. S.